



Annual Performance Report 2025

Ministry of Fisheries, Aquatic and Ocean Resources

**New Secretariat, Maligawatta,
Colombo 10**

Telephone : 011-2446183 – 4 / Fax : 011-2541184

Web : www.fisheries.gov.lk

Email : secfisherieslk@gmail.com

Annual Performance Report for the year 2025

**Name of the Institute : Ministry of Fisheries, Aquatic and
Ocean Resources**

Expenditure Head No - 151

Contents	Page No.
Chapter 01 - Institutional Profile / Executive Summary	03
Chapter 02 - Progress and the Future Outlook	09
Chapter 03 - Overall Financial Performance for the year	11
Chapter 04 - Performance Indicators	19
Chapter 05 - Performance of the achieving Sustainable Development Goals (SDG)	19
Chapter 06 - Human Resource Profile	22
Chapter 07 - Compliance report	24

01 - Institutional Profile

1.1. Introduction

The impact of the progress made by development plans that are not foreign to national policy on the success of a state's future steps is not insignificant. Governments allocate human, physical, and financial resources with the expectation of achieving both qualitative and quantitative advancements.

Over the past year, the government has implemented various measures to fulfill national aspirations by sustainably utilizing fisheries, aquatic, and marine resources with considerable potential.

Sri Lanka's fisheries resource base comprises an exclusive economic zone of 517,000 square kilometers, inland water bodies covering 21,500 square kilometers, lagoon and estuarine environments of 1,580 square kilometers, and a man-made reservoir system extending over 2,600 square kilometers. Bays, lagoons, reservoirs, coastal zones, and lands adjacent to reservoirs serve as valuable natural resources that provide a strong foundation for aquaculture development.

According to statistics from the Ministry of Fisheries, the total number of fishermen in the country is 318,470. Of these, 223,720 are engaged in the marine fisheries sector, with approximately 85% involved in coastal fishing. Additionally, 34,550 fishermen are engaged in offshore and deep-sea fishing using multi-day fishing vessels. The number of fishing families, a key resource in the fisheries industry, is 273,240, while approximately 1,123,000 individuals are directly dependent on the sector. It is estimated that around 2.7 million people earn their livelihoods from fisheries and related activities, accounting for nearly 18% of Sri Lanka's total population almost one-fifth of the country.

In 2025, marine fisheries production amounted to 308,205 metric tons (MT), while inland fisheries contributed 55,985 MT, bringing total fish production to 364,190 MT.

Fish remains the primary source of animal protein for the population. This is reflected in the per capita fish consumption, which was recorded at 33.9 grams per day during the period under review.

The value of fish exports in 2025 was Rs. 92,739 million (US\$ 307.9 million), contributing approximately 2.4% to national export earnings. Export data indicates that 45.6% of Sri Lanka's fish products are exported to Europe, with 31.6% going to the European Union and 14.0% to non-European Union countries. Additionally, the statistics depict that the revenue generated from ornamental fish exports during this period amounted to Rs. 6,802.7 million.

With the objective of developing and managing fisheries in a sustainable and environmentally responsible manner through the use of scientific methods and practical approaches, the government aims to ensure the availability of high-quality fish products at affordable prices while improving the living standards of those engaged in the industry. Sustainable management and quality fish resources have been identified as key policy priorities under the "A Rich Country - A Beautiful Life" policy framework. Accordingly, several programs and projects are scheduled for implementation in 2026 to further strengthen the fisheries sector.

1.2. Vision, Mission, Objectives of the Institution

Vision

Sri Lanka to be the leader of conservation and sustainable utilization of Fisheries and Aquatic Resources in the South Asian Region

Mission

Managing the utilization of Fisheries and Aquatic Resources for the benefit of the present and future generation

Policy Objectives

- Sustainable management of resources of resources using science –based information.
- Compliance with regional and international obligations.
- Increased marine fisheries production.
- Increased aquaculture and inland fisheries production.
- Minimized post-harvest losses and increased value addition.
- Increased per capita consumption of fish.
- Increased export earnings.
- Improved opportunities for leisure, employment and enterprises development.
- Improved socio-economic conditions of the fisher community.

1.3. Key Functions


Duties assigned by the Extraordinary Gazette No. **2412/08** dated 25.11.2024

1. Formulation, implementation, monitoring and evaluation of policies, strategies, programs and projects, in relation to the subject of fisheries and aquatic and ocean resources and those subjects that come under the purview of Department, Statutory Institutions and Public Corporations
2. Provision of public services under the purview of the Ministry in an efficient and people friendly manner
3. Reforming all systems and procedures using modern management techniques and technology, thus ensuring that the functions of the Ministry are fulfilled while eliminating corruption and waste
4. Expansion of research & development opportunities in the National Aquatic Resources Development and Research Agency
5. Amendments of the laws and regulations, and processes that hinder the fishery industry, in accordance with international conventions, agreements and standards
6. Establishment of a consultation council to manage fisheries and aquaculture activities
7. Taking appropriate measures to discourage illegal fishing activities, minimize ocean pollution and establish a mechanism for emergency responses and minimization of ocean disasters
8. Promote the sustainable use of ocean resources and establish the modern oceanic industries through a blue economic approach

9. Providing technical support for fisher folk to harvest fish resources in different temperatures and depths
10. Taking appropriate measures to ensure ownership and access to traditional fishing grounds, including fishing harbors and mesh ports, and develop their infrastructure
11. Launching a mechanism to provide financial and technical support to revitalize ocean fisheries and fuel subsidy to uplift the collapsed fisheries by reducing the production cost
12. Introducing novel, eco-friendly, and effective fishing technologies
13. Ensure efficient and systematic diplomatic interventions in cases of emergencies where fishing boat crews and vessels encounter issues in foreign waters
14. Introducing measures to obtain higher values and share in foreign markets for fish products
15. Making arrangements to provide technical assistance to diversify the production of sea plants with high demand and under consumption and mediate to find markets for these products
16. Promotion and expansion of fresh-water fisheries utilizing the network of inland water bodies
17. Providing financial support to promote entrepreneurs to establish large scale farms with modern technology for harvesting commercial freshwater fish
18. Encouraging production and export of ornamental fish and aquatic plants
19. Making arrangements to provide technical and financial assistance for ornamental aquatic plant production methods
20. Management and operation of state owned fishing crafts
21. Expansion of market for fish products so that both the producer and the consumer achieve a fair deal
22. Providing opportunities for domestic companies to expand fishing in international seas
23. Take action to expand domestic canned fish industry
24. Encourage small and medium scale entrepreneurs to promote entrepreneurship in fisheries industry
25. Expansion of welfare activities and introduction of productive banking, insurance and pension schemes for the fishing community
26. Conduct technical and management training programs in fishery in collaboration with the Ocean University
27. Development and management of marine, brackish (lagoon) water and freshwater fisheries industry
28. Develop refrigeration systems using sea water for multi-day fishing vessels and encourage use of solar energy
29. Establishment, maintenance and management of fishery harbours and anchorages
30. Development and maintenance of ice plants, cold rooms and other infrastructure facilities required for the fishery industry
31. Sale and distribution of fish and fish-based products
32. Activities related to all other subjects assigned to institutions affiliated to the Ministry of Fisheries, Aquatic and Marine Resources
33. Monitoring of institutions affiliated to the Ministry of Fisheries, Aquatic and Marine Resources

1.4. Organizational Chart

Ministry of Fisheries, Aquatic and Ocean Resources – Organization Chart



1.5. Departments under the Ministry of Fisheries

- I. Department of Fisheries & Aquatic Resources (DFAR)

1.6. Institutions/Funds coming under the Ministry

- I. National Aquatic Resources Research & Development Agency (NARA)
- II. National Aquaculture Development Authority (NAQDA)
- III. Ceylon Fishery Harbours Corporation (CFHC)
- IV. Ceylon Fisheries Corporation (CFC)
- V. Cey-Nor Foundation
- VI. Central Fish Market-Peliyagoda

1.7. Foreign Funded Projects Details

Grant Projects from Food and Agriculture Organization (FAO)		
Project	Rs.Mn.	Current Status
Developing the cultured freshwater fisheries industry in a self-sustainable manner to ensure food and nutrition security and livelihood improvements in rural communities in Sri Lanka	900.0	To enhance food and nutritional security, fish seed breeding capacity was improved. Under this, 1. 03 community-based small-scale fish hatcheries were constructed in Pudukunawa in Batticaloa District, Muthukandiya in Monaragala District and Padaviya in Anuradhapura District. 2. 04 aquaculture centers (Inginiyagala, Iranamadu, Udawalawe and Dambulla) owned by the National Aquaculture Development Authority were upgraded. 3. Facilities of Ekkaloya community-based small-scale fish breeding units were upgraded. 4. 03 bowsers for transporting fish fingerlings were provided to the Authority.
Technical assistance for establishing a self-sustainable culture-based freshwater fishery pond model in Ampara District	43.8	Small-scale fish breeding units and small-scale fish seed production units were developed in the Ampara district. Training was provided on collection of mother fish from reservoirs, bookkeeping and record keeping for the fishing community, fisheries management training programs were conducted, and training was provided on fish feed supply and management.

The project proposals implemented under the grants from the Japanese government (Japan International Cooperation System -JICS)

Project Proposal	Amount USD Mn	Present Progress
Providing necessary equipment for the fishing industry in the Northern and Eastern provinces.	3	The approval of the Department of National Planning (NPD) has been received by letter dated 04.07.2023 under No. NPD/AGC/PP/FIS/2023/05. Equipment will be provided in 2 phases. Under the first phase, the following equipment will be provided related to the promotion of fishing activities and chilling and freezing purposes. - Ice Making Machine - Prefabricated Refrigerator/ Freezer Under the second phase, the following equipment will be provided for the safety of the fishermen. - Patrol Boat - Rigid Hull Inflatable Boat (RIB) - HF Radio Transceiver

02 - Progress and the Future Outlook

Achievements

- In the Northern Province, Rs. 500 million was allocated in the 2024 budget, with Rs. 280 million utilized in 2025 to complete infrastructure development projects related to 62 fishery landing sites in the Mannar, Mullaitivu, Kilinochchi, and Jaffna districts.
- Steps have been taken to transform the Gandara Fisheries Harbour from a facility limited to fishing activities into a multi-functional harbour contributing to tourism, fisheries, and social development.
- More than 5 million freshwater shrimp post-larvae have been released into the Koggala, Rekawa, Arugam Bay, Batticaloa, and Chundikulam lagoons by the National Aquatic Resources Research and Development Agency.
- Regulations related to the National Fisheries Federation, which had been delayed, have now been prepared and submitted to the Attorney General's Department for approval.
- District Fisheries Coordination Committee meetings were conducted across 19 districts to identify existing challenges in fisheries and aquaculture and to propose appropriate solutions.
- Phase II of the Myliddi Fishery Harbour project was completed in the first quarter of 2025.
- Feasibility studies for the construction of breakwaters at Kathaluwa and Kaikawala have been awarded to consulting firms

Challenges

- Revitalizing the Oluvil Fishery Harbour, which remains underutilized due to various physical constraints, to enable it to contribute effectively to the national economy.
- The fish processing center at the Oluvil Fishery Harbour has not yet commenced operations; therefore, a feasibility study is required to identify investment opportunities.
- The removal of sand deposits accumulating due to breakwaters in fishery harbours remains a costly and technically challenging task.
- Limited availability of land for aquaculture expansion and difficulties in mobilizing financial resources for land acquisition.
- Encroachment and utilization of land suitable for aquaculture for alternative purposes.
- The absence of an efficient mechanism for obtaining environmental permits, registrations, and licenses has resulted in delays in the implementation of several fisheries-related projects.

Goals

- Completing the construction of the Gandara Fishery Harbour, which is currently under construction, and starting its operations by 2026. By doing so, popularizing methods of earning foreign exchange by providing opportunities for international boating, tourism and joint programs .
- Commencing the 3rd phase of the construction of the Myliddi Fishery Harbour, which can have a significant impact on the development of the fisheries sector in the Northern Province, and developing it into a fully-fledged fishery harbour by 2026.
- Implementation of the new Fishermen's Pension Scheme in the year 2026.
- Carrying out development activities in the fisheries sector by obtaining greater public-private partnership and community support.
- To create a new fishing culture in the country by encouraging the participation of female fishermen in supporting the local economy and foreign production through social security systems .
- Provision of infrastructure facilities for small-scale landing sites to increase livelihoods by minimizing post-harvest losses.
- Conducting a feasibility study to commence construction of the Oluvil Fishery Harbor this year in a manner that maximizes economic returns.
- Developing a framework and methodology to increase the capacity of the private sector engaged in commercial aquaculture (sea creatures such as sea cucumbers, crabs, shellfish, shrimp, and lobsters) .
- Making fish products the most popular source of protein available to consumers at a reasonable price.
- Increasing the quality and quantity of fish products for the foreign market and to produce products of international standards.
- Strengthening the coordination of government institutions such as provincial councils, district offices, divisional offices, local authorities, etc. to provide public-private and community contributions for the development work to be carried out to increase the contribution of the fisheries sector to the GDP and to increase the foreign exchange earned through fish exports.
- Completion of projects implemented under the Northern Regional Fisheries Industry Development Phase II in 2026
- Introduction of programs to convert the fishery harbours around the island into clean and Blue ports along with the program Clean Sri Lanka and initiation of joint activities of the fishing community (fishing societies) with the private sector, local authorities and district institutions.

03 - Overall Financial Performance for the Year ended 31st December 2025

3.1 Statement of Financial Performance

ACA -F

Statement of Financial Performance for the period ended 31st December 2025

Revised Budget Allocations 2025 Rs.	Note	Actual	
		2025 Rs.	2024 Rs.
-	Revenue Receipts	-	-
-	Income Tax	-	-
-	Taxes on Domestic Goods & Services	-	-
-	Taxes on International Trade	-	-
-	Non Tax Revenue & Others	-	-
-	Total Revenue Receipts (A)	-	-
-	Non Revenue Receipts	2,286,598,586	3,878,669,000
-	Treasury Imprests (89/25)	792,065	-
-	Treasury sub Imprests (89/24)	50,221,546	29,730,122
-	Deposits	12,663,597	11,928,780
-	Advance Accounts	20,649,867	-
-	Other Non Revenue Receipts	-	1,532,319,131
-	Other Main Ledger Receipts	2,370,925,661	5,452,647,033
-	Total Non Revenue Receipts (B)	2,370,925,661	5,452,647,033
-	Total Revenue Receipts & Non Revenue Receipts C = (A)+(B)	2,370,925,661	5,452,647,033
-	Remittance to the Treasury (D)	-	-
-	Net Revenue Receipts & Non Revenue Receipts E = (C)-(D)	2,370,925,661	5,452,647,033
-	Less: Expenditure		
-	Recurrent Expenditure		
183,200,000	Wages, Salaries & Other Employment	168,982,364	166,005,277
168,867,000	Benefits	145,833,476	130,203,316
1,836,786,322	Other Goods & Services	1,679,921,904	1,531,335,133
-	Subsidies, Grants and Transfers	-	-
-	Interest Payments	-	-
1,110,000	Other Recurrent Expenditure	-	665,842
2,189,963,322	Total Recurrent Expenditure (F)	1,994,737,744	1,828,209,568
-	Capital Expenditure		
114,200,000	Rehabilitation & Improvement of Capital Assets	34,315,357	22,059,985
3,586,800,000	Acquisition of Capital Assets	1,786,809,700	3,235,219,973
1,463,350,000	Capital Transfers	892,560,889	467,567,966
-	Acquisition of Financial Assets	-	-
2,000,000	Capacity Building	1,812,129	655,711
112,185,756	Other Capital Expenditure	56,329,883	2,391,761,736
5,278,535,756	Total Capital Expenditure (G)	2,771,827,957	6,117,265,371
-	Deposit Payments	48,124,836	104,855,738
-	Advance Payments	11,599,687	10,530,295
-	Other Main Ledger Payments	-	-
-	Total Main Ledger Expenditure (H)	59,724,523	115,386,033
-	Total Expenditure I = (F+G+H)	4,826,290,223	8,060,860,972
7,468,499,078	Balance as at 31st December J = (E-I)	(2,455,364,562)	(2,608,213,939)
-	Balance as per the Imprest Adjustment Statement	(2,455,364,562)	(2,609,006,004)
-	Imprest Balance as at 31st December	-	792,065
-		(2,455,364,562)	(2,608,213,939)

3.2. Statement of Financial Position


ACA-P

Statement of Financial Position As at 31st December 2025

	Note	2025 Rs	Actual 2024 Rs
Non Financial Assets			
Property, Plant & Equipment	ACA-6	5,730,842,252	4,230,025,299
Financial Assets			
Advance Accounts	ACA-5/5(a)	19,865,327	20,929,237
Cash & Cash Equivalents	ACA-3	-	-
Total Assets		5,750,707,579	4,250,954,536
Net Assets / Equity			
Net Worth to Treasury		(371,328,716)	(368,960,161)
Property, Plant & Equipment Reserve		5,730,842,252	4,230,025,299
Rent and Work Advance Reserve	ACA-5(b)		
Current Liabilities			
Deposits Accounts	ACA-4	391,194,043	389,097,333
Unsettled Imprest Balance	ACA-3	-	792,065
Total Liabilities		5,750,707,579	4,250,954,536

Detail Accounting Statements in ACA format Nos. 1 to 7 presented in pages from 7 to 38 and Annexures to accounts presented in pages from 39 to 45 form an integral part of these Financial Statements. The Financial Statements have been prepared in accordance with the Government Financial Regulations 150 & 151 and State Accounts Guideline No. 02/2025, dated 17.12.2025 and hereby certify that figures in these Financial Statements, Notes to accounts and other relevant accounts were reconciled with the Treasury Books of Accounts and found in agreement.

We hereby certify that an effective internal control system for the financial control exists in the Reporting Entity and carried out periodic reviews to monitor the effectiveness of internal control system for the financial control and accordingly make alterations as required for such systems to be effectively carried out as per the Section 38(1) (C) of the National Audit Act No.19 of 2018


 Chief Accounting Officer
 Name :
 Designation :
 Date : 2026/02/26
Secretary (Actg)
 Ministry of Fisheries, Aquatic and
 Ocean Resources
 2nd Floor, New Secretariat,
 Maligawatta, Colombo 10


 Accounting Officer
 Name :
 Designation :
 Date : 2026/02/26
Secretary (Actg)
 Ministry of Fisheries, Aquatic and
 Ocean Resources
 2nd Floor, New Secretariat,
 Maligawatta, Colombo 10.


 Chief Financial Officer/ Chief Accountant/
 Director (Finance)/ Commissioner (Finance)
 Name :
 Date : 2026 - 02-25
 H.P. Saman Dissanayake
 Chief Accountant
 Ministry of Fisheries, Aquatic and
 Ocean Resources
 New Secretariat, Maligawatta,
 Colombo 10

3.3. Statement of Cash Flows

ACA-C

Statement of Cash Flows for the Period ended 31st December 2025

	Actual	
	2025 Rs.	2024 Rs.
Cash Flows from Operating Activities	-	-
Total Tax Receipts	-	-
Fees, Fines, Penalties and Licenses	-	-
Profit	20,649,867	1,532,319,131
Non Revenue Receipts	15,963,114	29,727,590
Revenue Collected on behalf of Other Revenue Heads	2,286,598,586	3,878,669,000
Imprest Received (89/25)	792,065	-
Treasury sub Imprests (89/24)	9,517,194	11,398,332
Recoveries from Advance	50,357,513	29,730,122
Deposit Received	2,383,878,339	5,481,844,175
Total Cash generated from Operations (A)		
Less - Cash disbursed for:		
Personal Emoluments & Operating Payments	314,354,090	296,033,930
Subsidies & Transfer Payments	58,534,726	77,804,004
Rehabilitation & Improvement of Capital Assets, Capital Transfers, Capacity	92,375,210	1,714,838,107
Building and Other Capital Expenditure	66,422,072	43,626,087
Expenditure incurred on behalf of Other Heads	-	-
Imprest Settlement to Treasury	11,599,687	11,690,444
Advance Payments	48,260,803	104,855,738
Deposit Payments	591,546,587	2,248,848,310
Total Cash disbursed for Operations (B)		
NET CASH FLOW FROM OPERATING ACTIVITIES(C)=(A)-(B)	1,792,331,752	3,232,995,865
Cash Flows from Investing Activities	-	-
Interest	-	-
Dividends	-	-
Divestiture Proceeds & Sale of Physical Assets	-	-
Recoveries from On Lending	-	-
Total Cash generated from Investing Activities (D)		
Less - Cash disbursed for:		
Capital Asset Construction, Purchases and Other Investment Acquisitions	1,792,331,752	3,232,995,865
Total Cash disbursed for Investing Activities (E)	1,792,331,752	3,232,995,865
NET CASH FLOW FROM INVESTING ACTIVITIES(F)=(D)-(E)	(1,792,331,752)	(3,232,995,865)
NET CASH FLOWS FROM OPERATING & INVESTMENT ACTIVITIES (G)=(C) + (F)	-	-
Cash Flows from Financing Activities	-	-
Local Borrowings	-	-
Foreign Borrowings	-	-
Grants Received	-	-
Total Cash generated from Financing Activities (H)		
Less - Cash disbursed for:		
Repayment of Local Borrowings	-	-
Repayment of Foreign Borrowings	-	-
Total Cash disbursed for Financing Activities (I)		
NET CASH FLOW FROM FINANCING ACTIVITIES (J)=(H)-(I)		
Net Movement in Cash (K) = (G) + (J)	-	-
Opening Cash Balance as at 01 st January	-	-
Closing Cash Balance as at 31 st December	-	-

3.4. Notes to the Financial Statements

1) Basis of Preparation of Financial Statements

The Financial Statements have been prepared in accordance with the Government Financial Regulations 150 & 151 and State Accounts Guideline No. 02/2025, dated 17.12.2025

2) Reporting Period

The Reporting period for these Financial Statements is from 01st January to 31st December 2025

3) Basis of Measurement

The Financial Statements have been prepared on historical cost modified by the revaluation of certain assets and accounted on a modified cash basis, unless otherwise specified.

The figures of the Financial Statements are presented in Sri Lankan rupees rounded to the nearest rupee.

4) Recognition of Revenue

Exchange and non-exchange revenues are recognized on the cash receipts during the accounting period irrespective of relevant revenue period.

5) Recognition and Measurement of Property, Plant and Equipment (PP&E)

An item of Property, Plant and Equipment is recognized when it is probable that future economic benefit associated with the assets will flow to the entity and the cost of the assets can be reliably measured.

PP&E are measured at a cost and revaluation model is applied when cost model is not applicable.

6) Property, Plant and Equipment Reserve

This reserve account is the corresponding account of Property Plant and Equipment.

7) Cash and Cash Equivalents

Cash & cash equivalents include local currency notes and coins in hand as at 31st December 2025

- In case where there are transactions which are specific to a particular reporting entity, relevant information can be entered in and revision can be made as needed in the formats and the disclosure required for those specific transactions may be included under “Reporting Basis”
- Only the accounting policies relevant to the reporting entity should be disclosed under the reporting basis.

3.5. Performance of Revenue Collection

Rs.000

RevenueCode	Description of RevenueCode	Revenue Estimate		Collected Revenue	
		Original Estimate	Final Estimate	Quantity (Rs)	% as of Final Revenue Estimate
2002-0-1-0-1	Building rental	-	-	134	0%
2002-02-99	Interest-Other	960	960	1,540	160%
2003-02-99	Administrative charges & Payment-Miscellaneous	20,000	20,000	6,800	34%
2004-01-00	Widow and Orphan Contributions	-	-	7,449	0%
2006-0-2-0-2	Other	150	150	40	27%

3.6. Performance of the Utilization of Allocation

Rs.000

Type of Allocation	Allocation		Actual Expenditure	Allocation Utilization as a % of Final Allocation
	Original	Final		
Recurrent	2,022,000	2,189,963	1,994,738	91%
Capital	5,240,000	5,278,536	2,771,828	53%

3.7. Grant Of allocations to this Department /District Secretariats /Provincial council as an agent at another Minister / Department in terms at F.R. 208.

Rs.000

Se ri al N o.	Provisions received Ministry/Depart ments	Objective of the Provision	Provisions		Actual Expendit ure	Utilized provisions % as of granted final provision
			Original Provisio ns	Final Provisio ns		
01	Sri Lanka Railway Department	To issue warrants	462	462	462	100%
02	Director General, Department of Coastal Conservation and Coastal Resource Management	Renewal of license of Gandara Fishery Harbour construction project	75	75	75	100%
03	Director General, Department of Fisheries and Aquatic Resources	For the upcoming renovation works related to the Lunawa Fishing Pier under the Fisheries Infrastructure Development Program to minimize the impact	32,186	32,186	18,197	57%

		on the fishing industry in relation to the Colombo Port Western and Eastern Terminal Expansion Project				
04	Director General, Department of Fisheries and Aquatic Resources	For the preparation of pre-processed housing provided by the People's Republic of China	50,000	50,000	19,700	39%
05	District Secretary, Hambantota	Provision for meeting on construction of Mawella anchorage.	4	4	4	100%
06	Director General, Department of Fisheries and Aquatic Resources	Provision of funds for the installation of boundary posts in the Chilaw Lagoon under the Lagoon Cleaning and Conservation Program	176	176	}	
07	Director General, Department of Fisheries and Aquatic Resources	Provision of funds for the establishment of lagoon management committees and fishermen awareness programs under the lagoon cleaning and conservation program.	362	362		191%
08	Director General, Department of Fisheries and Aquatic Resources	To mark lagoon boundaries	2,400	2,400		
09	Director General, Department of Fisheries and Aquatic Resources	Provisions to educate officers of the Fisheries Department regarding the Fishermen's Pension Scheme.	247	247	245	99%
10	District Secretary, Jaffna	Provision for a meeting to review the issues and progress that have arisen in the fisheries sector in the Jaffna district	30	30	30	100%
13	District Secretary, Colombo	Payment of compensation and administrative allowances to people involved in the fishing sector who lost their livelihood due to the fire on the Express Pearl ship	9,944	9,944	9,229	93%
14	District Secretary, Gampaha	Payment of compensation and administrative allowances to people involved in the fishing sector who lost their livelihood due to the fire on the Express Pearl ship	4,824	4,824	4,699	97%
15	Director General, Department of Fisheries and Aquatic Resources	Payment of relevant allowances for administrative tasks, including compensation for people involved in the fishing sector who lost their livelihoods due to the fire on the Express Pearl ship.	1,574	1,574	527	33%

16	D.S. Matale	Provision for District Fisheries Committee Meeting	19	19	19	100%
17	D.S. Matara	Provision for District Fisheries Committee Meeting	21	21	21	100%
19	D.S. Monaragala	Provision for District Fisheries Committee Meeting	44	44	44	100%
20	D.S. Anuradapura	Provision for District Fisheries Committee Meeting	32	32	24	75%
21	D.S. Polonnaruwa	Provision for District Fisheries Committee Meeting	25	25	23	92%
22	D.S. Kilinochi	Provision for District Fisheries Committee Meeting	32	32	32	100%
23	D.S. Hambantota	Provision for District Fisheries Committee Meeting	38	38	38	100%
24	D.S. Kurunagala	Provision for District Fisheries Committee Meeting	42	42	37	98%
25	D.S. Gampaha	Provision for District Fisheries Committee Meeting	39	39	38	97%
26	D.S. Puttalam	Provision for District Fisheries Committee Meeting	22	22	21	95%
28	D.S. Trinco	Provision for District Fisheries Committee Meeting	29	29	29	100%
29	D.S. Manar	Provision for District Fisheries Committee Meeting	33	33	33	100%
30	D.S. Ampara	Provision for District Fisheries Committee Meeting	36	36	36	100%
32	D.S. Mulative	Provision for District Fisheries Committee Meeting	23	23	23	100%
33	D.S. Batticalo	Provision for District Fisheries Committee Meeting	46	46	46	100%
34	D.S. Ratnapura	Provision for District Fisheries Committee Meeting	35	35	35	100%
16	NAQDA	The Treasury contribution provided from the 2025 approved budget estimate for recurrent and capital expenditure and the provision made for the installation of barrier nets to prevent fish escape	1,107,000	1,423,284	1,331,368	93%
17	NARA	Treasury contribution provided from the 2025 approved budget estimate for recurrent and capital expenditure	830,000	830,000	598,954	72%
18	CFHC	The Treasury contribution provided from the 2025 approved budget estimate for recurrent and capital expenditure and the provision made for the purchase of the dredger	350,000	758,000	530,581	70%

3.8. Performance of the Reporting of Non-Financial Assets

Rs.000

Assets Code	Code Description	Balance as per Board of Survey Report as at 31.12.2025	Balance as per financial Position Report as at 31.12.2025	Yet to be Accounted	Reporting Progress as a %
9151	Building and Structures		4,221,113		
9152	Machinery and Equipment		350,623		
9153	Land		972,685		
9154	Intangible Assets		-		
9155	Biological Assets		-		
9160	Work in Progress		186,421		
9180	Lease Assets		-		

3.9 Auditor General's Report

Annexure I

04 - Performance Indicators

4.1 Performance Indicators of the Institute (Based on the Action Plan)

Specific Indicators	Actual output as a percentage (%) of the expected output			
	100% - 90%	75% - 89%	50% - 74%	%
Increase Marine fish production up to 313,000 Mt. in 2025	√			$\frac{308,205}{313,000} \times 100 = 98.46 \%$
Increase Inland and aquaculture fish production up to 102,000 Mt. in 2025			√	$\frac{55,985}{102,000} \times 100 = 54.88 \%$
Increasing per capita fish consumption up to 34 grams per day	√			$\frac{33.9}{34} \times 100 = 99.70\%$

05 –Performance of the achieving Sustainable Development Goals (SDG)

5.1 Indicate the Identified Respective Sustainable Development Goals

Goal/ Objective	Targets	Indicators of the achievements	Progress of the Achievement of date			
			0% - 49%	50%- 74%	75%- 100%	
Sustainable Development Goal -14 (Conserve and sustainably use the oceans, seas and marine resources for sustainable development.)	313,000 Mt of Marine fish production in 2025	308,205 Mt.			√	$\frac{308,205}{313,000} \times 100 = 98.46 \%$
	102,000 Mt of Inland and aquaculture fish production in 2025	55,985 Mt.		√		$\frac{55,985}{102,000} \times 100 = 54.88 \%$
	Increasing per capita fish consumption to 34 grams per day in 2025.	33.9 grams per day			√	$\frac{33.9}{34} \times 100 = 99.70 \%$
Sustainable Development Goal -12 (Ensuring sustainable consumption and production patterns)	Increasing fish export revenue to USD 303 million by 2025	USD 307.9 million			√	$\frac{307.9}{303} \times 100 = 101.61\%$

5.2 The Achievements and Challenges of the Sustainable Development Goals

Target 14.7.1 by 2030, increase the economic benefits from the sustainable use of marine resources, including through sustainable management of fisheries, aquaculture and tourism.

Indicator 14.7.1 : Fisheries as a proportion of GDP in small island developing States, least developed countries and all countries (Proxy Indicator)

Indicator	2018	2019	2020	2021	2022	2023	2024
Value added of marine capture Fisheries (%)	1.0	1.1	0.9	0.9	1.0	0.9	0.8
Value added of Freshwater fisheries and aquaculture (%)	0.2	0.2	0.2	0.2	0.2	0.2	0.1
GDP from Fisheries and Aquaculture	1.2	1.3	1.1	1.1	1.2	1.1	0.9

Source : Statistical Unit, Ministry of Fisheries – 2020-2021 / Sustainable Development Council

Target 14.b Provide access for small-scale artisanal fishers to marine resources and markets.

Target 14.b.1 Degree of application of a legal/regulatory/policy/institutional framework chart recognizes and protects access rights for small-scale fisheries.

	2022	2023	Targeted by 2030
Existence of laws, regulations, policies plans or strategies that specifically target or addressed the small-scale fisheries sector	40%	40%	100%
Ongoing specific initiatives to implement the SSF guideline	30%	30%	100%
Existence of mechanism through which small scale fishers and fish workers contribute to decision making process initiations of management plan development for small-scale fishery	30%	35%	100%

Source: Department of Fisheries and Aquatic Resources/ Sustainable Development Council

Target 14.6 by 2023, prohibit certain forms of fisheries subsidies that contribute to overcapacity and overfishing, eliminate subsidies that contribute to illegal, unreported and unregulated fishing and refrain from introducing new such subsidies, recognizing that appropriate and effective special and differential treatment for developing least developed countries should be an integral part of the World Trade Organization fisheries subsidies negotiation.

Indicator 14.6.1 Degree of implementation of international instruments aiming to combat illegal, unreported and unregulated fishing (Proxy Indicator)

The level of compliance with the relevant laws and agreements by the Indian Ocean Tuna Commission on Fisheries Industry in Sri Lanka.

Year	Compliance rate
2010	5%
2011	18%
2012	47%
2013	51%
2014	60%
2015	74%
2016	77%
2017	82%
2018	87%
2019	90%
2020	86%
2021	76%
2022	83%
2023	78%

Source: Department of Fisheries and Aquatic Resources

5.2.1 Challenges and Gaps in Achieving Sustainable Development Goals

1. During this period, the fuel shortage, the increase in fuel prices, the increase in labor costs and the increase in the price of raw materials such as ice, and the increase in the price of fishing gear such as fishing nets have reduced the interest of fishermen in the fishing industry.
2. Many coastal resources are poorly managed without scientific evidence. In some cases, poor monitoring of resource users has led to overexploitation and destruction of resources. Therefore, the attitudes of managers and users towards conservation and management should be developed. In addition, it is necessary to provide proper knowledge or facilities to the enforcement officers to enforce the existing law.
3. Technical and financial barriers have led to the acquisition of knowledge about modern research methods related to fisheries and oceans. Poor awareness among the general public about the value of marine ecosystems is leading to their destruction. In the end, no one takes responsibility as roles are overlapped between different institutions. The lack of adequate coordination among institutions for the management of marine and coastal resources in Sri Lanka is a serious issue.
4. Risk of illegal and destructive fishing.
5. Weaknesses in the restoration of the fishing industry.
6. Problems in meeting international requirements for management and fish trade.
7. Uncertainty about the continued sustainability of fishing activities by fishing communities.
8. Overexploitation and destruction of resources.

06 - Human Resource Profile

6.1. Cadre Management

	Approved Cadre	Existing Cadre	Vacancies / (Excess)**
Senior	29	21	08
Territory	04	02	02
Secondary	150	93	57
Primary	39	28	11

6.2. How the shortage or excess in human resources has been affected to the performance of the institute.

Despite the vacancies available, the present staff has been able to carry out duties efficiently. Requests have been made to relevant authorities to fulfil vacancies for further improvement in the service.

6.3. Development of Human Resources

Name of the Programme	No of employees trained	Duration of the Programme	Total Investment (Rs.)		Nature of Programme (local/ Foreign)	Product obtained Knowledge
			Local	Foreign		
Training Program on Land Duties	51	02 days	91,230		Local	Overall productivity in training subject areas has increased
Training Program on Government Pay System 1	24	01 day	-		Local	
Training Program on Government Pay System 2	28	01 day	-		Local	
Government Payroll System – Metropolitan Campus	02	03 days	36,000		Local	
Diploma in Public Procurement & Contract Administration 2025 (4 th Batch)	01	01 year	75,000		Local	
Photography and Videography Training Course	02	01 day	-		Local	
Induction Training Program for Officers recruited under the Limited Competitive Examination 2023 for Recruitment to Grade III of the Management Service Officer Service and appointed in the year 2025	03	05 days	-		Local	
Training Program on Effective Public Service	56	01 day	57,455		Local	
Training program on file management and office systems	51	01 day	52,500		Local	

Training Program on the New Procurement Guidelines	55	01 day	55,560		Local
Establishing a sign language certificate course for government officials	02	24 days	-		Local
Risk Management Training Workshop	40	01 day	63,280		Local
Training program on pension processing and salary conversion	50	01 day	43,320		Local
Training program on KPI preparation	34	01 day	-		Local
Training program on job review	22	01 day	5,200		Local
AI Technology Training Program -1	23	01 day	4,400		Local
Training Program on Procurement Evaluation Process	53	01 day	61,923		Local
AI Technology Training Program -2	49	01 day	12,480		Local
One-day workshop for drivers - Construction Machinery Training Center	03	01 day	18,000		Local
2025.10.01 Induction Training Program for Newly Appointed Management Service Officers	21	01 day	3,389		Local
Bid Evaluation Training Program - Prague Institute	04	01 day	50,000		Local
Capacity Building Workshops on Digital Transformation	04	03 days	-		Local
Awareness program on increasing organizational productivity and information technology	37	01 day	43,555		Local
Outreach training program	69	01 day	340,032		Local
Awareness program on traffic laws, vehicle use and general public safety	20	01 day	72,340		Local

07— Compliance Report

No.	Applicable Requirement	Compliance Status (Complied /Not Complied)	Brief explanation for Non Compliance	Corrective actions proposed to avoid non-compliance in future
1	The following Financial statements/accounts have been submitted on due date			
1.1	Annual financial statements	Complied		
1.2	Advance to public officers account	Complied		
1.3	Trading and Manufacturing Advance Accounts (Commercial Advance Accounts)	} Not Applicable		
1.4	Stores Advance Accounts			
1.5	Special Advance Accounts			
1.6	Others			
2	Maintenance of books and registers (FR445)/			
2.1	Fixed assets register has been maintained and update in terms of Public Administration Circular 267/2018	Complied		
2.2	Personal emoluments register/ Personal emoluments cards has been maintained and update	Complied		
2.3	Register of Audit queries has been maintained and update	Complied		
2.4	Register of Internal Audit reports has been maintained and update	Complied		
2.5	All the monthly account summaries (CIGAS) are prepared and submitted to the Treasury on due date	Complied		
2.6	Register for cheques and money orders has been maintained and update	Complied		
2.7	Inventory register has been maintained and update	Complied		
2.8	Stocks Register has been maintained and update	Complied		
2.9	Register of Losses has been maintained and update	Complied		
2.10	Commitment Register has been maintained and update	Complied		
2.11	Register of Counterfoil Books (GA — N20) has been maintained and update	Complied		
3	Delegation of functions for financial control (FR 135)			
3.1	The financial authority has been delegated within the institute	Complied		

3.2	The delegation of financial authority has been communicated within the institute	Complied		
3.3	The authority has been delegated in such manner so as to pass each transaction through two or more officers	Complied		
3.4	The controls has been adhered to by the Accountants in terms of State Account Circular 171/2004 dated 11.05.2014 in using the Government Payroll Software Package	Complied		
4	Preparation of Annual Plans			
4.1	The annual action plan has been prepared			
4.2	The annual procurement plan has been prepared	Complied		
4.3	The annual Internal Audit plan has been prepared	Complied		
4.4	The annual estimate has been prepared and submitted to the NBD on due date	Complied		
4.5	The annual cash flow has been submitted to the Treasury Operations Department on time	Complied		
5	Audit queries			
5.1	All the audit queries has been replied within the specified time by the Auditor General	Complied		
6	Internal Audit			
6.1	The internal audit plan has been prepared at the beginning of the year after consulting the Auditor General in terms of Financial Regulation 134(2)) DMA/1-2019	Complied	-	-
6.2	All the internal audit reports has been replied within one month	Complied		
6.3	Copies of all the internal audit reports has been submitted to the Management Audit Department in terms of Sub-section 40(4) of the National Audit Act No. 19 of 2018	Complied		
6.4	All the copies of internal audit reports has been submitted to the Auditor General in terms of Financial Regulation 134(3	Complied		
7	Audit and Management Committee			
7.1	Minimum 04 meetings of the Audit and Management Committee has been held during the year as per the DMA Circular 1-2019	Complied	-	-
8	Asset Management			
8.1	The information about purchases of assets and disposals was submitted to the Comptroller General's Office in terms of Paragraph 07 of the Asset Management Circular No. 01/2017	Complied		
8.2	A suitable liaison officer was appointed to coordinate the implementation of the	Complied		

	provisions of the circular and the details of the nominated officer was sent to the Comptroller General's Office in terms of Paragraph 13 of the aforesaid circular			
8.3	The boards of survey was conducted and the relevant reports submitted to the Auditor General on due date in terms of Public Finance Circular No. 05/2016	Complied		
8.4	The excesses and deficits that were disclosed through the board of survey and other relating recommendations, actions were carried out during the period specified in the circular	Complied		
8.5	The disposal of condemn articles had been carried out in terms of FR 772	Complied		
9	Vehicle Management			
9.1	The daily running charts and monthly summaries of the pool vehicles had been prepared and submitted to the Auditor General on due date	Complied		
9.2	The condemned vehicles had been disposed of within a period of less than 6 months after condemning	Not Complied	Delay in industrial reports and valuation reports	Working to obtain reports promptly
9.3	The vehicle logbooks had been maintained and updated	Complied		
9.4	The action has been taken in terms of F.R. 103, 104, 109 and 110 with regard to every vehicle accident	Complied		
9.5	The fuel consumption of vehicles has been re-tested in terms of the provisions of Paragraph 3.1 of the Public Administration Circular No. 30/2016 of 29.12.2016	Not Complied	The fuel combustion inspection to manage fuel allocations was delayed and It will take steps to complete it within the first quarter of this year.	
9.6	The absolute ownership of the leased vehicle log books has been transferred after the lease term	Not Applicable	Vehicles have not been acquired so that ownership is transferred after the lease period.	
10	Management of Bank Accounts			
10.1	The bank reconciliation statements had been prepared, got certified and made ready for audit by the due date	Complied		
10.2	The dormant accounts that had existed in	Complied		

	the year under review or since previous years settled			
10.3	The action had been taken in terms of Financial Regulations regarding balances that had been disclosed through bank reconciliation statements and for which adjustments had to be made, and had those balances been settled within one month	Complied		
11	Utilization of Provisions			
11.1	The provisions allocated had been spent without exceeding the limit	Complied		
11.2	The liabilities not exceeding the provisions that remained at the end of the year as per the FR 94(1)	Complied		
12	Advances to Public Officers Account			
12.1	The limits had been complied with	Complied		
12.2	A time analysis had been carried out on the loans in arrears	Complied		
12.3	The loan balances in arrears for over one year had been settled	Complied		
13	General Deposit Account			
13.1	The action had been taken as per F.R.571 in relation to disposal of lapsed deposits	Complied		
13.2	The control register for general deposits had been updated and maintained	Complied		
14	Imprest Account			
14.1	The balance in the cash book at the end of the year under review remitted to TOD	Complied		
14.2	The ad-hoc sub imprests issued as per F.R. 371 settled within one month from the completion of the task	Complied		
14.3	The ad-hoc sub imprests had been issued exceeding the limit approved as per F.R. 371	Complied		
14.4	The balance of the imprest account had been reconciled with the Treasury books monthly	Complied		
15	Revenue Account			
15.1	The refunds from the revenue had been made in terms of the regulations	Complied		
15.2	The revenue collection had been directly credited to the revenue account without credited to the deposit account	Complied		
15.3	Returns of arrears of revenue forward to the Auditor General in terms of FR 176	Complied		
16	Human Resource Management			
16.1	The staff had been paid within the approved cadre	Complied		
16.2	All members of the staff have been issued a duty list in writing	Complied		
16.3	All reports have been submitted to MSD in terms of their circular no.04/2017 dated 20.09.2017	Complied		

17	Provision of information to the public	Complied		
17.1	An information officer has been appointed and a proper register of information is maintained and updated in terms of Right To Information Act and Regulation	Complied		
17.2	Information about the institution to the public have been provided by Website or alternative measures and has it been facilitated to appreciate / allegation to public against the public authority by this website or alternative measures	Complied		
17.3	Bi- Annual and Annual reports have been submitted as per section 08 and 10 of the RTI Act	Complied		
18	Implementing citizens charter			
18.1	A citizens charter/ Citizens client's charter has been formulated and implemented by the Institution in terms of the circular number 05/2008 and 05/2018(1) of Ministry of Public Administration and Management	Complied		
18.2	A methodology has been devised by the Institution in order to monitor and assess the formulation and the implementation of Citizens Charter / Citizens client's charter as per paragraph 2.3 of the circular	Complied		
19	Preparation of the Human Resource Plan			
19.1	A human resource plan has been prepared in terms of the format in Annexure 02 of Public Administration Circular No.02/2018 dated 24.01.2018.	Complied		
19.2	A minimum training opportunity of not less than 12 hours per year for each member of the staff has been ensured in the aforesaid Human Resource Plan	Complied		
19.3	Annual performance agreements have been signed for the entire staff based on the format in Annexure 01 of the aforesaid Circular	Complied		
19.4	A senior officer was appointed and assigned the responsibility of preparing the human resource development plan, organizing capacity building programs and conducting skill development programs as per paragraph No.6.5 of the aforesaid Circular	Complied		
20	Responses Audit Paras			
20.1	The shortcomings pointed out in the audit paragraphs issued by the Auditor General for the previous years have been rectified	Complied		



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



මගේ අංකය
எனது இல.
My No. }

FLS/B/MF/2/25/01

ඔබේ අංකය
உமது இல.
Your No. }

දිනය
திகதி
Date }

2026 මැයි 26 දින

ප්‍රධාන ගණන්දීමේ නිලධාරී
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය

ශීර්ෂය 151 - ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශීර්ෂය 151 - ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ 2025 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2025 අංක 19 දරන ජාතික විගණන (සංශෝධන) පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලබන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ පදනම් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ සඳහන් වේ. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී වෙත ඉදිරිපත් කරන වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව යථා කාලයේදී නිකුත් කරනු ලැබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු විගණකාධිපති වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින් මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 හි සඳහන් වූ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.



1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 දෙසැම්බර් 17 දිනැති රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 02/2025 අනුව සිවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව සිවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මාගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 දෙසැම්බර් 17 දිනැති රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 02/2025 ට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ දරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරුමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී දැනුවත් කරමි.



1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

1.6.1 මූල්‍ය නොවන වත්කම්

- (අ) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල සඳහන් මූල්‍ය නොවන වත්කම් වර්ග 05 ක අවසාන ශේෂය 2025 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂය සමඟ සමාන විය යුතු වුවත් එම ශේෂයන් අතර රු.2,774,885 ක වෙනසක් පැවතුණි.
- (ආ) SA 82 සමුච්චිත මූල්‍ය නොවන වත්කම් ප්‍රකාශයේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට (Harbours dams and other water works communication line, power line and pipelines) අදාළව 2025 වර්ෂයේ අත්පත් කරගැනීම් ලෙස රු.763,822,208 ක් සඳහන් කර තිබූ අතර SA 10 වියදම් සාරාංශ ආකෘතියෙහි 2025 වර්ෂයේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට අදාළව මූලධන වියදම් ලෙස රු.1,711,415,069 ක් දක්වා තිබීමෙන් රු.947,592,860 ක වෙනසක් පැවතුණි.
- (ඇ) SA 82 සමුච්චිත මූල්‍ය නොවන වත්කම් ප්‍රකාශයේ 2025 වර්ෂයේ අත්පත් කරගැනීම් ලෙස එකතුව රු.1,503,591,836 ක් දක්වා තිබූ අතර එයට අදාළ උපලේඛනයක් විගණනය සඳහා ඉදිරිපත් නොවුණි.
- (ඈ) විගණනය වෙත ඉදිරිපත් කරන ලද සමාලෝචිත වර්ෂයේ ඉවත් කිරීමේ ලැයිස්තුව අනුව වත්කම් ඉවත් කිරීම්වල වටිනාකම රු.77,037,792 ක් ලෙස දක්වා තිබුණද සමුච්චිත මූල්‍ය නොවන වත්කම් ප්‍රකාශය (SA 82) ප්‍රකාරව 2025 වර්ෂයේ මූල්‍ය නොවන වත්කම් ඉවත්කිරීම් (Disposal) අගයක් නොමැති බව දක්වා තිබුණි. ඒ අනුව, මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දක්වා ඇති දේපල පිරියත උපකරණ වල වටිනාකම නිවැරදි නොවීය.

1.6.2 ලේඛන හා පොත්පත් පවත්වා නොතිබීම

අමාත්‍යාංශය විසින් පහත දැක්වෙන ලේඛන විධිමත්ව හා යාවත්කාලීනව පවත්වා නොතිබුණු බව නියැදි විගණන පරීක්ෂණ වලදී නිරීක්ෂණය විය.

ලේඛන වර්ගය	අදාළ රෙගුලාසිය	නිරීක්ෂණ
(අ) ඇප ලේඛනය	මුදල් රෙගුලාසි 891(1)	ඇප තැබිය යුතු නිලධාරීන් පිළිබඳ ඇප ලේඛනය යාවත්කාලීන කර නොතිබුණි.
(ආ) විදුලි උපකරණ පිළිබඳ ලේඛනය	මුදල් රෙගුලාසි 454(2)	රජයේ ගොඩනැගිලිවල සියළුම විදුලි උපකරණ පිළිබඳ ලේඛනය විධිමත් පරිදි පවත්වා නොතිබුණි.

(ආ) පොත් මුදල් රෙගුලාසි 454(3) නව නීති වාර්තා, ව්‍යවස්ථාපායක පනත්, පාක්ස්ඩ්වේ රෙගුලාසි, අමාත්‍යාංශ වාර්තා, වාර්ෂික ප්‍රකාශන හා අනෙකුත් වටිනා ප්‍රකාශන ආදී පොත් සඳහා ලේඛනය යාවත්කාලීනව පවත්වා නොතිබුණි.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

(අ) වැය විෂයයන් 05ක් සඳහා පරිපූරක ඇස්තමේන්තු මගින් සහ මුදල් රෙගුලාසි 66/69 මාරුකිරීම් මගින් එකතුව රු.149,878,078 ක අතිරේක ප්‍රතිපාදන සලසාගෙන තිබුණද 2025 දෙසැම්බර් 31 දින වන විටත් ඉන් එකතුව රු.87,686,986 ක් ඉතිරි වී තිබුණි.

(ආ) වැය විෂයයන් 04 ක් සඳහා සලසාගෙන තිබූ ප්‍රතිපාදන වලින් රු.12,110,000 ක් වැය නොකර වර්ෂය අවසානය වන විටත් ඵලෙසම ඉතිරිව පැවතුණි.

(ඇ) වැය විෂයයන් 19 ක් සඳහා වෙන්කර තිබූ එකතුව රු.3,221,190,000 ක ශුද්ධ ප්‍රතිපාදන මුදලින් සමාලෝචිත වර්ෂය අවසානයේ දී එකතුව රු.1,911,398,969 ක් ඉතිරිව පැවති අතර එකී වැය විෂයයන්ගේ ඉතිරිය සියයට 51 සිට සියයට 99 දක්වා පරාසයක පැවතුණි.

(ඈ) වැය විෂයයන් 08 සඳහා මූලික ඇස්තමේන්තුව මගින් අධි ප්‍රතිපාදනයක් සලසා ගැනීම හේතුවෙන් එකී වැය විෂයයන්ගෙන් වෙනත් වැය විෂයයන් වෙත මුදල් රෙගුලාසි 66 මගින් ප්‍රතිපාදන මාරු කිරීමෙන් පසුව ද ඉතිරිවීම් සියයට 13 සිට සියයට 90 දක්වා පරාසයක පැවතුණි.

(ඉ) වැය විෂයයන් 12 ක් සඳහා උෞන ප්‍රතිපාදන සලසා ගැනීම හේතුවෙන් මුදල් රෙගුලාසි 66 මගින් සියයට 10 සිට සියයට 640 දක්වා අතිරේක ප්‍රතිපාදන ලබාගෙන තිබුණි.



3.2 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය මු.රෙ. 104(1)	නායරගේන්සිට, මුහන්දිරම් ඊ.බී.දාබරේ මාවතේ අංක 18/146 B දරන ස්ථානයේ පිහිටා තිබූ ධීවර අමාත්‍යාංශයේ ලේකම් තනතුර සඳහා වෙන්කර තිබූ නිල නිවස සඳහා දී තිබූ සියලුම රජයේ ඉන්වෙන්ට්‍රි භාණ්ඩ අස්ථානගත වී තිබෙන බව 2023 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ වාර්තා මගින් වාර්තා කර තිබුණු අතර ගොඩනැගිල්ලේ සවිකර තිබූ දොර ජනෙල් අගුළු හා ගොඩනැගිල්ලේ සවිකිරීම්ද ගලවාගෙන ගොස් තිබුණි. ඒ අනුව මෙම නිල නිවස තුල තිබුණු රජයේ ඉන්වෙන්ට්‍රි භාණ්ඩ සියල්ලම අස්ථානගත වී තිබීම සහ රජයේ ගොඩනැගිලිවලට හානි සිදු වී තිබීම නිසා රජයට සිදුවී තිබෙන රු.1,808,262ක පාඩුව පිළිබඳ මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර ඊට වගකිවයුතු පාර්ශව හඳුනාගෙන පාඩුව අයකරගෙන නොතිබුණි.
(ආ) 1994 අගෝස්තු 03 දිනැති අංක 26/92(1) දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය	ආයතනයේ සියලුම සංචිත වාහන සඳහා රාජ්‍ය ලාංඡනය මුද්‍රණය කර නොතිබුණි.
(ඇ) 2015 ජූලි 23 දිනැති අංක 07/2015 දරන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව චක්‍රලේඛයේ 8(vii) වන වගන්තිය	එක් එක් මාසයේ දායක මුදල්, ඊළඟ මාසයේ 10 වන දිනට පෙර රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට ප්‍රේෂණය කිරීම ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ වගකීම වුවද, ධීවර අමාත්‍යාංශයේ හා නියෝජ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික කාර්යය මණ්ඩලයෙන් අයකරගෙන තිබූ එකතුව රු.90,420 ක් වූ රාජ්‍ය සේවා අර්ථසාධක දායකය අරමුදලට ප්‍රේෂණය නොකර 6000-0-018-045 දරන ව්‍යාවස්ථාපිත ගෙවීම් වෙනුවෙන් වූ තාවකාලික රඳවාගැනීම් තැන්පතු ගිණුමේ රඳවාගෙන තිබුණි.

(ආ) 2016 දෙසැම්බර් 29 දිනැති අමාත්‍යාංශය සතු වාහන සම්බන්ධයෙන් ඉන්ධන පරික්ෂාවක් අංක 30/2016 දරන රාජ්‍ය සිදුකර නොතිබුණි.
පරිපාලන චක්‍රලේඛයේ 3 වගන්තිය

(ඉ) 2021 දෙසැම්බර් 09 දිනැති 2018 දෙසැම්බර් 31 දිනැති අංක 04/2018 දරන වත්කම් අංක 05/2021 දරන කළමනාකරණ චක්‍රලේඛයේ මාර්ගෝපදේශ අනුව සෑම මූල්‍ය වත්කම් කළමනාකරණ නොවන වත්කමක්ම සෑම වර්ෂ 5 කට වරක් ප්‍රත්‍යාගණනය චක්‍රලේඛයේ 02 වගන්තිය කළ යුතු බව දක්වා තිබුණ ද මෙම අමාත්‍යාංශයේ වාහන සම්බන්ධයෙන් එකී චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කර නොතිබුණි. එසේම 2024 අප්‍රේල් 30 දිනැති වත්කම් කළමනාකරණ චක්‍රලේඛ අංක 02/2024 හි 1 ඡේදය මඟින් ද 2024 මැයි 15 දින සිට වාහන වටිනාකම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය දක්වා ඇතත් ඒ පරිදි ද කටයුතු කර නොතිබුණි.

3.3 රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බි ගිණුම

(අ) අමාත්‍යාංශයේ සේවයේ නියුතුව සිට 2025 වර්ෂයේ විශ්‍රාම ගිය නිලධාරීන් දෙදෙනෙකුගෙන් ආපදා ණය, දේපල ණය, උත්සව හා විශේෂ අත්තිකාරම් වශයෙන් එකතුව රු.332,326 ක් 2026 අප්‍රේල් 30 දින වන විටත් අයකරගෙන නොතිබුණි.

(ආ) අමාත්‍යාංශයේ රියදුරු තනතුරේ සේවයේ යෙදෙමින් සිට 2015 වර්ෂයේ සේවය අතහැර ගොස් තිබුණු අයකුගෙන් අයවිය යුතු ආපදා හා දේපල ණය එකතුව රු.113,610 ක් 2025 දෙසැම්බර් 31 දින වන විටත් අයකරගෙන නොතිබුණි.

3.4 තැන්පතු ගිණුම් ශේෂ

පොදු තැන්පත් ගිණුම්වල කාල විශ්ලේෂණය අනුව වර්ෂ 05 ඉක්මවූ තැන්පතුවල වටිනාකම රු.30,980,123 ක්ද වර්ෂ 02 ඉක්මවූ තැන්පතුවල වටිනාකම රු.332,894,988 ක්ද විය. ඒ අනුව වර්ෂ 02 ඉක්මවූ රාජ්‍ය ආදායමට ගත හැකි රු.11,081,082 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 571(3) ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

4.1.1 සැලැසුම් කිරීම

(අ) අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වැය විෂයයන් සඳහා වෙන් කරන ලද ශුද්ධ ප්‍රතිපාදනය රු.5,278,536,756 ක්වූ අතර වියදම් රු.2,771,827,957 ක් විය. ඒ අනුව උපයෝගී කරගනු ලැබූ ප්‍රතිපාදනය, මුළු ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 53 ක් විය.

- (i) මයිලඩි ධීවර වරාය සංවර්ධන කාර්යය සඳහා වැය විෂයය 151-2-3-68-2104 යටතේ රු.මිලියන 200 ක ශුද්ධ ප්‍රතිපාදනයෙන් සලසා දී ඇතත් සි-නෝර් පදනම වෙත සෘජු කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ප්‍රමාදවීම සහ කොන්ත්‍රාත් ප්‍රදානය සඳහා මිලගණන් සාකච්ඡා කිරීමේ දී සිදු වූ ප්‍රමාදය හේතුවෙන් රු.198,708,905 ක් ප්‍රතිපාදන ඉතිරි වී තිබූ අතර එය ලබා දී තිබූ ප්‍රතිපාදනයෙන් සියයට 99 ක් විය.
- (ii) ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය විෂයය 151-2-3-71-2104 යටතේ රු.මිලියන 3,150 ක් මූලික ඇස්තමේන්තුවෙන් සපයා දී තිබූ අතර එයින් රු.මිලියන 891 ක් මුදල් රෙගුලාසි 66 යටතේ වෙනත් වැය විෂයයන් වෙත මාරු කිරීමෙන් පසුව රු.මිලියන 2,259 ක ශුද්ධ ප්‍රතිපාදනයෙන් රු.මිලියන 1,167 ක් එනම් සියයට 51 ක් ඉඩම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාදවීම හේතුවෙන් ප්‍රතිපාදන ඉතිරි වී තිබුණි.
- (iii) මාවැල්ල නැංගුරම්පොළ ඉදිකිරීම සඳහා වැය විෂයය 151-2-3-75-2104 යටතේ රු.මිලියන 20 ක ශුද්ධ ප්‍රතිපාදනය මත ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇතත් කොන්ත්‍රාත්කරුවන් ලංසු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමට නොහැකිවීම මත මුළු ප්‍රතිපාදනයම ඉතිරි වී තිබුණි.
- (iv) වැය විෂයය අංක 151-2-3-81-2104 යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාව සංවර්ධනය (ගොඩනැගිලි හා ඉදිකිරීම්) සඳහා රු.මිලියන 485 ක ප්‍රතිපාදන වෙන්කර ඉන් රු.මිලියන 230 ක් සි-නෝර් පදනම වෙත සෘජු කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට කාලයක් ගතවීම මත ඉතිරි වී තිබූ අතර එය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 47 ක් වී තිබුණි.
- (ඊ) රැකව නැංගුරම්පොළ ඉදිකිරීමේ කාර්යය සඳහා වැය විෂයය 151-2-3-74-2104-0/11 යටතේ මූලික ඇස්තමේන්තුවෙන් රු.10,000,000 ක් ප්‍රතිපාදන සලසා තිබුණද සැලසුම්කළ කාර්යය ඉටු වී නොතිබුණි.

4.1.2 ව්‍යාපෘති නිම නොකර අත්හැර දැමීම්

ධීවර වරායයන් සහ නැංගුරම්පල ඉදිකිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් වූ 2013 ජූලි 04 දිනැති අංක 1/5/1/1/අමා.සං/2013-09 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ලබා දී තිබූ අනුමැතියට අනුව ගාල්ල දිස්ත්‍රික්කයට අයත් කයිකාවල මුහුදු ප්‍රදේශයේ නැංගුරම්පලක් ඉදිකිරීම වෙනුවෙන් පැකේජ 01 සහ 02 වශයෙන් ලංසු කැඳවීම් සිදුකර පැකේජ 01 රු.132,602,410 ක කොන්ත්‍රාත් වටිනාකමට සහ පැකේජ 02 රු.113,198,400 ක කොන්ත්‍රාත්



- (ආ) මුදල් රෙගුලාසි 208 ප්‍රකාරව සිවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත කොළඹ වරාය පුළුල් කිරීම හේතුවෙන් සිවර කර්මාන්තයට සිදු වූ බලපෑම අවම කිරීම යටතේ ලුනාව සිවර තොටුපළ ප්‍රතිසංස්කරණය, වින සමූහාණ්ඩුව මගින් ලබා දුන් පෙරසවි නිවාස සැකසීම, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිවර ක්ෂේත්‍රය සඳහා වන්දි ගෙවීමේ පරිපාලන කටයුතු වෙනුවෙන් නිලධාරීන්ට දීමනා ගෙවීම යන අරමුණු වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ දී රු.83,760,756 ක ශුද්ධ ප්‍රතිපාදන ලබා දී ඇතත් ඒවා උපයෝගී කරගැනීම සියයට 33, සියයට 39 සහ සියයට 57 ක තරම් අඩු මට්ටමක පැවතුණි.
- (ඇ) ලංකා සිවර සංස්ථාවේ ශිනාගාර පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ අලුත්වැඩියා කිරීම වෙනුවෙන් වැය විෂයය 151-2-3-92-2002 යටතේ රු.86,000,000 ක ශුද්ධ ප්‍රතිපාදනයක් ලබා දී තිබූ අතර ඉන් රු.71,779,356 ක් එනම් ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 83 ක් ඉතිරි වී තිබුණි. එම කොන්ත්‍රාත්තුව සීමාසහිත සි-නෝර් පදනම වෙත ප්‍රදානය කර තිබූ අතර කොන්ත්‍රාත් පිරිනැමීමේ ලේඛනයට අදාළව දින 14 ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු ලියකිවිලි ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය සහ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමෙන් දින 14 ක් ඇතුළත ශිනාගාර පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ යන්ත්‍රෝපකරණ සමඟ අදාළ වැඩබිමට ඇතුළුවීමට සීමාසහිත සි-නෝර් පදනම අපොහොසත්වීම වැනි හේතු දක්වා තිබුණි. ඒ අනුව උක්ත ව්‍යාපෘතිය සම්පූර්ණ කරගැනීම කෙරෙහි නිසි අධීක්ෂණයක් හෝ පසු විපරම් කිරීමක් සිදුකර නොතිබුණි.
- (ඈ) අමාත්‍යාංශයේ කලපු සංවර්ධනය සහ සංරක්ෂණ ව්‍යාපෘතිය සඳහා වැය විෂයය අංක 151-2-3-64-2104 යටතේ රු.100,000,000 ක ශුද්ධ ප්‍රතිපාදනයක් ආරුගම්බේ කලපුව පිරිසිදු කිරීම සඳහා වෙන්කර තිබූ අතර එම මුදලින් රු.64,801,971 ක් හෙවත් සියයට 35 ක ඉතිරිවීම සඳහා හේතු වශයෙන් ආරුගම්බේ කලපුවේ ඇති අපද්‍රව්‍ය සුදුසු ස්ථානයකට බැහැර කිරීමට සුදුසු ස්ථානයක් සොයා ගැනීමටත් ඒ සඳහා අපද්‍රව්‍ය බැහැර කිරීමට අනුමැතිය ලබාගැනීමටත් අවශ්‍ය වූ එබැවින්, ස්ථානයක් තෝරා ගත්ත ද ඒ සඳහා අනුමැතිය ලබාදීම ප්‍රමාදවීම නිසා අදාළ ප්‍රතිපාදන නියමිත පරිදි වියදම් කිරීමට නොහැකි වූ බව දක්වා තිබුණි. ඒ හේතුවෙන් උක්ත ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රගතිය ළඟාකර ගැනීමට නොහැකිව පැවතුණි.
- (ඉ) 2025 වර්ෂයේ සිවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති 08 ක් වෙනුවෙන් ප්‍රතිපාදන රු.මිලියන 3,544 ක් වෙන්කර දී එම ව්‍යාපෘතිවල ප්‍රගතිය පරීක්ෂා කිරීමේ දී ඒවා අවම මට්ටමක පවතින බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ නිසි අධීක්ෂණයක් නොමැතිවීමත් විය හැකි අනපේක්ෂිත සිද්ධිවලට ඉඩ දෙමින් ව්‍යාපෘති ප්‍රගතිය නියමිත කාල රාමුවක් තුළ ලඟා කරගැනීම සඳහා වන සැලසුම්, සුදුසු පරිදි පුරෝකථනය කර නොමැති බවත් විගණනයේ දී නිරීක්ෂණය විය.



වටිනාකමට වසරක් ඇතුළත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව නිම කිරීම මත පැකේජ 02 සඳහාම 2014 සැප්තැම්බර් 14 දින කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර තිබුණි. ඒ අනුව කොන්ත්‍රාත් සමාගම විසින් පැකේජ 02 සඳහාම ඉදිකිරීම් වැඩ ආරම්භ කර තිබුණු අතර අමාත්‍යාංශය විසින් 2014 සැප්තැම්බර් 29 දින රු.49,160,162 ක වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් මුදල් පැකේජ 02 සඳහාම ගෙවීම් කර තිබුණි. කෙසේ වෙතත් මෙම කොන්ත්‍රාත්තු සඳහා ඉදිකිරීම් බලපත්‍රයක් නොතිබීම නිසා ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමත් සමඟම නවතා දැමීමට සිදුවී තිබුණු අතර අත්තිකාරම් මුදල ආපසු අයකරගෙන නොතිබුණි.

4.2 රජයේ නිලධාරීන් ඇප තැබීම

මුදල් රෙගුලාසි 880 ප්‍රකාරව රජයේ මුදල්, ආදායම් මුද්දර හෝ බඩු බාහිරාදිය භාරගැනීම හෝ භාරව සිටීම, එසේ නැතහොත් රජයේ මුදල් බෙදාහැරීම හෝ මුද්දර නැතහොත් බඩු බාහිරාදිය නිකුත් කිරීම, සම්බන්ධයෙන් පරිපාලනමය වශයෙන් වගකිව යුතු හෝ බලය පැවරීම යටතේ එම කටයුතු පවරනු ලැබ ඇති හෝ නිලධාරීන් ද, රජයේ ගිණුමට අදාළ වවුචර් සහතික කරන චෙක්පත් අත්සන් කරන අය ද ස්වකීය රාජකාරි කටයුතු අවංකව ඉටුකරන බවට 612 වැනි අධිකාරිය වන රජයේ නිලධාරීන්ගේ ඇප ආඥා පනතට අනුකූලව ඇප තැබිය යුතු වුවත් ධීවර අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් ඇප තැන්පත් කර නොතිබුණි.

4.3 පාඩු හා හානි

(අ) වර්ෂය තුළ අයකර ගැනීම / කපා හැරීම අත්හැරීම් සහ තවදුරටත් අයකර ගැනීමට හෝ කපා හැරීමට හෝ අත් හැරීමට ඇති පාඩු පැවත් නමුත් ඒවා මුල් ප්‍රකාශනවල ඇතුළුම අංක (i) හි ඇතුළත් කර නොතිබුණි.

(ආ) ධීවර අමාත්‍යාංශය පිහිටා ඇති ගොඩනැගිල්ලෙහි අතිරේක මහල් තුනක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කරගෙන යාමේ දී 2018 දෙසැම්බර් 02 දින එහි කොන්ත්‍රාත්කරුගේ නොසැලකිල්ල හේතුවෙන් වැසි ජලය කාන්දුවීම හේතුවෙන් හය වැනි මහල හා පස් වැනි මහලෙහි භාණ්ඩ හා දේපලවලට සිදු වූ හානි සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 104 යටතේ කරන ලද පරීක්ෂණ වාර්තාව මගින් ස්වාභාවික හේතුවක් මත සිදු වූ හානියක් නොවන බැවින් ද, කොන්ත්‍රාත්කරු එය වළක්වා ගැනීමට වැඩපිළිවෙලක් යොදවා නොතිබුණු බැවින් ද එය මුදල් රෙගුලාසි 103 යටතට වැටෙන හානියක් බව තීරණය කර තිබුණි. ඒ අනුව අමාත්‍යාංශයට සිදු වූ රු.610,996කට අධික හානි පූරණයට අදාළ මුළු වියදම කොන්ත්‍රාත්කරුගෙන් අයකර ගැනීමට කටයුතු කිරීම පුදුසු බව එම වාර්තාවෙන් නිර්දේශ කර තිබුණු නමුත් මේ පිළිබඳව මූල්‍ය ප්‍රකාශනවල පාඩු හා අත්හැරීම් පිළිබඳ ප්‍රකාශනයේ හෙළිදරව් කර නොතිබුණි.

(ආ) 2025 මැයි මස 16 දින හෝ ඊට ආසන්න දිනයට දෙවන මහලේ ප්‍රධාන ගණකාධිකාරීගේ කාර්යාලයේ වායු සමීකරණ යන්ත්‍රවල Out door කොටස් සොරකම් කර තිබුණු අතර ඒ පිළිබඳව මුදල් රෙගුලාසි 104(3) යටතේ සිදුකරනු ලබන පරීක්ෂණ වාර්තාව 2026 මාර්තු මාසය වන විටත් නිකුත් කර නොතිබුණි.

4.4 අනාර්ථික ගනුදෙනු

ආරක්ෂක සේවා සැපයීමේ දී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් ධීවර අමාත්‍යාංශය වෙත ඉන්වොයිස් පත් නිකුත් කරනු අතර ඒ සඳහා මුදල් ගෙවීමේ දී ඉන්වොයිස්පතේ සඳහන් මුදලම නොගෙවීම හේතුවෙන් 2024 දෙසැම්බර් 31 දිනට ගෙවීමට ඇති හිඟ මුදල රු.62,770,369 දක්වා වර්ධනය වී තිබුණි.

4.5 විගණන විමසුම්වලට පිළිතුරු ලබා නොදීම

2025 වර්ෂයේ මාර්තු මස නිකුත් කරන ලද එක් විගණන විමසුමක් සඳහා මෙම වාර්තාවේ දින තෙක්ම පිළිතුරු ලබා නොතිබුණි.

4.6 කළමනාකරණ දුර්වලතා

(අ) 2023 දෙසැම්බර් 06 වන දින සේවය හැරගිය සංවර්ධන නිලධාරියකු වෙත වැඩිපුර ගෙවා ඇති වැටුප් හා දීමනා රු.71,297 ක් 2026 මැයි 21 දින වන විටත් අයකර ගැනීමට අපොහොසත් වී තිබුණි.

(ආ) අමාත්‍යාංශයේ 2025 වර්ෂයේ ප්‍රතිශෝධිත ඇස්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් ලෙස රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්තින් මත පිහිටා ධීවර විෂයයන්ට සහ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම නිසි පරිදි ඉටුකර නොතිබුණි. එනම් 2025 වර්ෂයේ ප්‍රතිශෝධිත අයවැය ඇස්තමේන්තුව මගින් පුනරාවර්තන හා මූලධන වියදම් සඳහා පිළිවෙලින් රු.1,107,000,000 ක්වූ ප්‍රතිපාදන ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) වෙතද, රු.830,000,000 ක්වූ ප්‍රතිපාදන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) වෙතද හා රු.350,000,000 ක්වූ ප්‍රතිපාදන ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව (CFHC) වෙතද වෙන්කර අනතුරුව පරිපූරක ඇස්තමේන්තු මගින් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පුද්ගල පඩිනඩි සඳහා රු.46,284,000 ක්ද ලංකා ධීවර නීතිගත සංස්ථාව වෙත පුද්ගල පඩිනඩි සඳහා රු.88,000,000 ක්ද වෙන්කර දී ඇතත් ඒවා වියදම් කළ ආකාරය පිළිබඳ විස්තර ඇතුළත් වියදම් වාර්තා, තොරතුරු හා එම එක් එක් ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ වෙන වෙනම හඳුනාගත හැකි පරිදි පිළියෙල කළ තොරතුරු විගණනයට



ඉදිරිපත් නොකිරීම නිසා රු.2,460,902,429 ක වියදම්වල නිරවද්‍යතාවය පිළිබඳ විගණනයේ තහවුරු කරගැනීමට නොහැකි විය.

5. මානව සම්පත් කළමනාකරණය

5.1 අනුයුක්ත කාර්ය මණ්ඩලය, තරා කාර්ය මණ්ඩලය

(අ) අමාත්‍යාංශයේ පොරොන්දු විධායක මට්ටමේ තනතුරු 29 කට අදාළව පුරප්පාඩු 08 ක්ද, තෘතීයික මට්ටමේ තනතුරු 04 කට අදාළව පුරප්පාඩු 02 ක්ද, ද්විතීයික මට්ටමේ තනතුරු 150 කට අදාළව පුරප්පාඩු 57 ක්ද, ප්‍රාථමික මට්ටමේ තනතුරු 39 කට අදාළව පුරප්පාඩු 11 ක් ද පැවති බව නිරීක්ෂණය විය.

(ආ) 2025 දෙසැම්බර් 31 දිනට අමාත්‍යාංශයේ තත්‍ය කාර්යය මණ්ඩලය තුළ අන්තර්ගත වී ඇති වැටුප් රහිත දේශීය / විදේශීය නිවාඩු මත සිටින කාර්යය මණ්ඩලයේ සංඛ්‍යාව 34 ක් විය.


 පී.කේ.එම්.පී.තෝනිස්
 නියෝජ්‍ය විගණකාධිපති
 විගණකාධිපති වෙනුවට

පී.කේ.එම්.පී. තෝනිස්
 සාක්ෂි ලබාදීමට
 නියුක්ත වූයේය.